

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව
இலங்கைப் பரீட்சைத் திணைக்களம் இலங்கைப் பரීட்சைத் திணைக்களம் இலங்கைப் பரීட்சைத் திணைக்களம் இலங்கைப் பரීட்சைத் திணைக்களம் இலங்கைப் பரීட்சைத் திணைக்களம்
Department of Examinations, Sri Lanka Department of Examinations, Sri Lanka Department of Examinations, Sri Lanka Department of Examinations, Sri Lanka Department of Examinations, Sri Lanka
ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව
இலங்கைப் பரීட்சைத் திணைக்களம் இலங்கைப் பரීட்சைத் திணைக்களம் இலங்கைப் பரīட்சைத் திணைக்களம் இலங்கைப் பரīட்சைத் திணைக்களம் இலங்கைப் பரīட்சைத் திணைக்களம்
Department of Examinations, Sri Lanka Department of Examinations, Sri Lanka Department of Examinations, Sri Lanka Department of Examinations, Sri Lanka Department of Examinations, Sri Lanka

අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගය, 2015 අගෝස්තු
கல்விப் பொதுத் தராதரப் பத்திர (உயர் தர)ப் பரீட்சை, 2015 ஆகஸ்ட்
General Certificate of Education (Adv. Level) Examination, August 2015

ගිණුම්කරණය

I

கணக்கீடு

I

Accounting

I

33

S

I

පැය දෙකයි

இரண்டு மணித்தியாலம்

Two hours

උපදෙස්:

- * අංක 1 සිට 30 තෙක් වූ ප්‍රශ්නවලට නිවැරදි පිළිතුරු තෝරා එහි අංකය ප්‍රශ්නයට ඉදිරියෙන් ඇති තීන් ඉර මත ලියන්න.
- * අංක 31 සිට 50 තෙක් වූ ප්‍රශ්නවලට කෙටි පිළිතුරු අදාළ තීන් ඉර මත ලියන්න.
- * සෑම ප්‍රශ්නයකට ම ලකුණු දෙක බැගින් හිමි වේ.
- * විභාග අංකය, ඉහළින් ඇති කොටුවේ පැහැදිලි ව සටහන් කරන්න.

විභාග අංකය :

පරීක්ෂකගේ ප්‍රයෝජනය සඳහා පමණි.

I පත්‍රය සඳහා		අත්සන	සංකේත අංක
ප්‍රශ්න අංකය	ලකුණු		
01 - 30		1 වන පරීක්ෂකගේ	
		2 වන පරීක්ෂකගේ	
31 - 50		අති/ප්‍රධාන පරීක්ෂකගේ	
		ගණිත පරීක්ෂකගේ	
එකතුව		ප්‍රධාන පරීක්ෂකගේ	

- පහත දැක්වෙන කුමන ප්‍රකාශය ආයතනයක මූල්‍ය ගිණුම්කරණයේ මූලික කාර්යභාරය සම්බන්ධයෙන් නිවැරදි වේ ද?
 - (1) එය ආයතනයක ගනුදෙනු, මූල්‍ය පදනම මත ගිණුම් පොත්වල වාර්තා කරයි.
 - (2) එය ආයතනයක කළමනාකරුවන්ගේ භාවිතය සඳහා විශේෂිත පරමාර්ථ මූල්‍ය වාර්තා පිළියෙල කරයි.
 - (3) එය ආයතනයක් පිළිබඳ ව ඇල්මක් දක්වන පාර්ශ්වයන්ගේ භාවිතය සඳහා පොදු පරමාර්ථ මූල්‍ය වාර්තා පිළියෙල කරයි.
 - (4) එය ආයතනයක අයිතිකරුවන්ට තීරණ ගැනීම සඳහා අතීත සහ අනාගත තොරතුරු සපයයි.
 - (5) එය ආයතනයක වාර්ෂික විගණනයට අවශ්‍ය මූල්‍ය තොරතුරු සපයයි.
- පහත කාර්යයන් ගිණුම්කරණ ක්‍රියාවලිය තුළ සිදුවන නිවැරදි අනුපිළිවෙළ කුමක් ද?

A - ගනුදෙනු සිදු වීම

C - ගනුදෙනු මූලික පොත්වල සටහන් කිරීම

E - ලෙජර ගිණුම් තුලනය කිරීම

B - ජර්නල් සටහන් ලෙජරයට පිටපත් කිරීම

D - ශේෂ පිරික්සුම පිළියෙල කිරීම

(1) A, B, C, E, D (2) A, C, B, E, D (3) C, A, B, E, D (4) C, B, A, D, E (5) C, B, A, E, D (.....)
- එක් එක් කාලවර්ෂයේ ක්ෂය ආදායම් ප්‍රකාශනයේ හඳුනාගනු ලබන්නේ කුමන ගිණුම්කරණ සංකල්පයට අනුකූලව ද?

(1) උපචිත (2) අඛණ්ඩ පැවැත්ම (3) ගැළපුම (4) උපලබ්ධි (5) ආරක්ෂණ (.....)
- භාණ්ඩ ගනුදෙනුකරුවන්ට බෙදාහරින අවස්ථාවේ දී විකුණුම් අයභාරය ආදායම් ප්‍රකාශනයෙහි හඳුනාගැනීම සඳහා පහත කුමන ගිණුම්කරණ සංකල්පය පදනම් වන්නේ ද?

(1) උපචිත (2) ගැළපුම (3) කාලවර්ෂය (4) ආරක්ෂණ (5) උපලබ්ධි (.....)
- ශ්‍රී ලංකාව තුළ අනුගමනය කරන 'මූල්‍ය වාර්තාකරණයේ සංකල්පනාත්මක රාමුවට' අනුව පහත කුමන දෑ මූල්‍ය තොරතුරුවල මූලික ගුණාත්මක ගතිලක්ෂණ ලෙස සලකනු ලබයි ද?

(1) අදාළ බව සහ සත්‍යාපනය කළ හැකි බව

(3) අවබෝධ කරගත හැකි බව සහ සංසන්දනාත්මක බව

(5) අදාළ බව සහ විශ්වසනීය නියෝජනය

(2) විශ්වසනීය බව සහ කාලීන බව

(4) සංසන්දනාත්මක බව සහ විශ්වසනීය නියෝජනය

(.....)
- ආයතනයක් විසින් ලකුණු කළ මිල රු. 600 000 ක් වූ භාණ්ඩ 5% ක වෙළෙඳ වට්ටමකට යටත් ව ණයට මිලදී ගෙන පසුව රු. 650 000 ක අත්පිට මුදලට විකුණන ලදී. ණයහිමියන්ට ගෙවිය යුතු මුදල මේ දක්වා පියවා නොමැත. මෙම ගනුදෙනුවල ශුද්ධ බලපෑම ගිණුම්කරණ සම්කරණයේ නිරූපණය කරනුයේ:

වත්කම්

(1) රු. 50 000 කින් වැඩි වේ.

(2) රු. 80 000 කින් වැඩි වේ.

(3) රු. 80 000 කින් වැඩි වේ.

(4) රු. 650 000 කින් වැඩි වේ.

(5) රු. 650 000 කින් වැඩි වේ.

වගකීම්

-

-

රු. 570 000 කින් අඩු වේ.

රු. 570 000 කින් වැඩි වේ.

රු. 600 000 කින් වැඩි වේ.

ගිණිකම්

රු. 50 000 කින් වැඩි වේ.

රු. 80 000 කින් වැඩි වේ.

රු. 650 000 කින් වැඩි වේ.

රු. 80 000 කින් වැඩි වේ.

රු. 50 000 කින් වැඩි වේ.

(.....)
- සීමිත තනුපා පොදු සමාගමේ 2015.03.31 දිනට ණයහිමි පාලන ගිණුමේ ශේෂය රු. 360 000 ක් විය. එදිනට ණයහිමි ලෙජරයට අනුව ණයහිමි ශේෂයන්ගේ එකතුව රු. 406 000 ක් විය. පසුව කරන ලද විමර්ශනයේ දී පහත දෑ හෙළිදරව් විය:
 - සැපයුම්කරුවකු විසින් නියමිත දිනට නොපිය වූ ශේෂයක් මත අයකරන ලද රු. 10 000 ක පොලිය, ණයහිමි ලෙජරයේ පමණක් සටහන් කර තිබුණි.
 - ගැනුම් ජර්නලයේ එකතුව වූ රු. 62 000, ණයහිමි පාලන ගිණුමේ රු. 26 000 ක් ලෙස සටහන් කර තිබුණි.
 - ණයහිමියකුට ගෙවූ රු. 28 000 ක්, ණයහිමි පාලන ගිණුමෙහි මෙන් ම ණයහිමි ලෙජරයේ ද සටහන් කර නොතිබුණි.

2015.03.31 දිනට ණයහිමි පාලන ගිණුමේ නිවැරදි ශේෂය:

(1) රු. 358 000 (2) රු. 368 000 (3) රු. 378 000 (4) රු. 404 000 (5) රු. 406 000 (.....)

8. සීමිත වතුර පොදු සමාගමේ 2015.03.31 දිනට ශේෂ පිරික්සුම තුළනය නොවී ය. පසුව කරන ලද විමර්ශනයේ දී පහත දෑ හෙළිදරව් විය:

- අත්පිට විකුණුම් රු. 100 000 ක් මුදල් පොතේ පමණක් සටහන් කර තිබුණි.
- ගැනුම් ජර්නලය රු. 60 000 ක් අඩුවෙන් එකතු කර තිබුණි.
- බොල් ණය ආපසු ලැබීම් රු. 30 000 ක් වියදමක් ලෙස වාර්තා කර තිබුණි.
- රු. 10 000 ක පොලී ආදායමක් පොලී ආදායම් ගිණුමේ දෙවරක් බැර කර තිබුණි.

ඉහත වැරදි නිවැරදි කිරීමට පෙර අවිනිශ්චිත ගිණුමේ ශේෂය:

(1) රු. 90 000 හර	(2) රු. 90 000 බැර	(3) රු. 130 000 බැර
(4) රු. 150 000 හර	(5) රු. 150 000 බැර	(.....)

9. පහත තොරතුරු 2015 මාර්තු මාසය සඳහා සමාගමක තොග අයිතමයකට අදාළ වේ.

දිනය	විස්තරය	ප්‍රමාණය (ඒකක)	ඒකක පිරිවැය (රු.)
2015.03.01	ශේෂය	1 000	60
2015.03.20	ගැනුම්	3 000	80
2015.03.31	විකුණුම්	2 000	

සමාගම තොග නිකුත් කිරීම් මිල කිරීම සඳහා 'පෙර-පිවිසි පෙර-පිට' (FIFO) ක්‍රමය භාවිත කරයි. 2015.03.31 දිනට තොග ඒකකයක ශුද්ධ උපලබ්ධි අගය රු. 70 ක් විය.

LKAS 2 (තොග) ප්‍රමිතයට අනුව, 2015.03.31 දිනට තොගයේ පිරිවැය සහ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ නිරූපණය කළ යුතු එහි ධාරණ වටිනාකම කොපමණ ද?

	පිරිවැය (රු.'000)	ධාරණ වටිනාකම (රු.'000)
(1)	140	140
(2)	140	160
(3)	150	140
(4)	160	140
(5)	160	160
		(.....)

10. LKAS 16 (දේපළ, පිරිසිදු සහ උපකරණ) ප්‍රමිතයට අනුව දේපළ, පිරිසිදු සහ උපකරණ නිර්වචනය කිරීමට අදාළ ව පහත කුමන ප්‍රකාශය/ප්‍රකාශ නිවැරදි වේ ද?

A - ඒවා ස්පෘශ්‍ය අයිතම වේ.

B - ඒවා භාණ්ඩ නිෂ්පාදනය කිරීමට හෝ සේවා සැපයීමට හෝ පරිපාලන කාර්යයන් සඳහා භාවිත කිරීමට පවත්වා ගැනේ.

C - ඒවා එක් මූල්‍ය වර්ෂයකට වඩා වැඩි කාලයක් භාවිතයට ගැනීමට අපේක්ෂා කෙරේ.

(1) A පමණි.	(2) A හා B පමණි.	(3) A හා C පමණි.
(4) B හා C පමණි.	(5) A, B හා C යන සියල්ල ම.	(.....)

11. එකතු කළ අගය මත බදු (VAT) සඳහා ලියාපදිංචි ව්‍යාපාරයක් 2015.03.31 දින අත්පත් කරගත් යන්ත්‍රයකට පහත තොරතුරු අදාළ වේ.

	රු.
VAT ඇතුළු ව ගෙවූ මිල	777 000
වරායේ සිට ව්‍යාපාර ස්ථානයට ප්‍රවාහනය කිරීමේ පිරිවැය	40 000
වැඩබිම සකස් කිරීමේ පිරිවැය	120 000
සවිකිරීමේ පිරිවැය	80 000
සමාරම්භක උත්සවයේ වියදම්	30 000
යන්ත්‍රයේ මූලික පරීක්ෂා කිරීමේ පිරිවැය	10 000

අදාළ VAT අනුපාතය 11% කි.

LKAS 16 (දේපළ, පිරිසිදු සහ උපකරණ) ප්‍රමිතයට අනුව ආරම්භක හඳුනාගැනීමේ දී යන්ත්‍රයේ පිරිවැය:

(1) රු. 931 530	(2) රු. 950 000	(3) රු. 971 530	(4) රු. 980 000	(5) රු. 1 027 000	(.....)
-----------------	-----------------	-----------------	-----------------	-------------------	---------

12. 2015.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා නිෂ්පාදන සමාගමක වැටුප් ලේඛනයෙන් පහත තොරතුරු උපුටා ගන්නා ලදී.

විස්තරය	නිෂ්පාදන සේවකයන් (රු.'000)	නිෂ්පාදන සුපරීක්ෂකවරුන් (රු.'000)
මූලික වැටුප	4 000	2 000
දිරි දීමනා ගෙවීම් (නිම කරන ලද විශේෂිත ඇණවුමක් සඳහා කැලී පදනම් මත)	1 500	-
අතිකාල දීමනා	-	800
ප්‍රසාද දීමනා (සමාගමේ ලාභ පදනම් ව)	200	100
දළ වැටුප	5 700	2 900
අඩු කිරීම්: EPF දායකය (10%)	400	200
ශුද්ධ වැටුප	5 300	2 700
සමාගමේ දායකත්වයන්:		
EPF (15%)	600	300
ETF (3%)	120	60

2015.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සමාගමේ සෘජු වේතන සහ නිෂ්පාදන පොදු කාර්යය පිරිවැය තුළ අන්තර්ගත වැටුප් අගයන් කොපමණ ද?

සෘජු වේතන (රු.'000)	නිෂ්පාදන පොදු කාර්යය පිරිවැයේ අන්තර්ගත වැටුප (රු.'000)
(1) 5 300	2 700
(2) 5 500	2 800
(3) 5 700	2 900
(4) 6 220	3 160
(5) 6 420	3 260
	(.....)

13. 2015.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ක්‍රීඩා සමාජයක සාමාජික මුදල්වලට අදාළ තොරතුරු පහත දැක්වේ.
2014/2015 වර්ෂය තුළ දී ලද සාමාජික මුදල්වල සංයුතිය:

වසර	රු.
2013/2014	9 000
2014/2015	50 000
2015/2016	20 000
	<u>79 000</u>

- 2015.03.31 දිනට (රු.) 2014.03.31 දිනට (රු.)
- ලැබිය යුතු සාමාජික මුදල් 15 000 10 000
- කලින් ලද සාමාජික මුදල් ? 10 000
- 2015.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා හඳුනාගත් සාමාජික මුදල් ආදායම කොපමණ ද?
- (1) රු. 50 000 (2) රු. 74 000 (3) රු. 79 000 (4) රු. 84 000 (5) රු. 94 000 (.....)

- ප්‍රශ්න අංක 14 සහ 15 ට පිළිතුරු සැපයීමට පහත තොරතුරු භාවිත කරන්න.

ලාල්, නීල් සහ රාජු ලාභාලාභ සම්පත්ව බෙදා ගන්නා ව්‍යාපාරයක හවුල්කරුවන් වේ. 2014.04.01 දිනට හවුල් ව්‍යාපාරයේ ප්‍රාග්ධන සහ ජංගම ගිණුම්වල ශේෂයන් පහත පරිදි විය.

රු.'000			
ගිණුම	ලාල්	නීල්	රාජු
ප්‍රාග්ධන	3 000	2 000	1 000
ජංගම	600	400	200

2015.03.31 දිනෙන් අවසන් වර්ෂය තුළ දී හවුල් ව්‍යාපාරය රු. 2 700 000 ක ලාභයක් ඉපැයී ය. සෑම හවුල්කරුවකු ම රු. 400 000 ක වාර්ෂික වේතනයකට සහ ඔවුන්ගේ ආරම්භක ප්‍රාග්ධන ශේෂයන් මත 10% ක පොලියකට හිමිකම් ලබයි.

ප්‍රචරිත වර්ෂය තුළ දී හවුල්කරුවන්ගේ ගැනිලි: ලාල් රු. 60 000, නීල් රු. 40 000 සහ රාජු රු. 30 000.

2015.03.31 දින රාජු හවුල් ව්‍යාපාරයෙන් විශ්‍රාම ගන්නා ලදී. මෙදිනට ඔහුගේ කීර්තිනාම කොටස රු. 200 000 ක් ලෙස ඇස්තමේන්තු කරන ලදී. රාජුට ගෙවිය යුතු මුදල ණය ගිණුමකට මාරු කරන ලදී.

14. 2015.03.31 දිනට ලාල් සහ නීල්ගේ ජංගම ගිණුම්වල ශේෂයන්:

	ලාල් (රු.'000)	නීල් (රු.'000)
(1)	1 540	1 260
(2)	1 600	1 300
(3)	2 130	1 850
(4)	2 140	1 860
(5)	2 190	1 890

(.....)

15. 2015.03.31 දිනට ලාල්ගේ ප්‍රාග්ධන ගිණුමේ ශේෂය සහ රාජුගේ ණය ගිණුමේ ශේෂය:

	ප්‍රාග්ධන ගිණුම - ලාල් (රු.'000)	ණය ගිණුම - රාජු (රු.'000)
(1)	2 900	1 200
(2)	2 900	2 170
(3)	2 900	2 770
(4)	3 000	1 200
(5)	3 000	2 170

(.....)

16. සීමිත නාලන්ද පොදු සමාගමේ 2015.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා මූල්‍ය ප්‍රකාශන අධ්‍යක්ෂකවරු විසින් 2015.05.15 දින අනුමත කරන ලදී. සමාගමේ වාර්ෂික මහා සභා රැස්වීම 2015.05.30 දින පවත්වන ලදී. 2015.03.31 දිනට පසුව පහත සඳහන් සිද්ධීන් සමාගමේ සිදු විය.

- A - 2015.03.31 දිනට රු. 750 000 ක් ගෙවිය යුතු ණයගැතියකු 2015.04.20 දින බුන්වත් බව ප්‍රකාශ කරන ලදී.
- B - 2015.03.31 දිනට පිරිවැය රු. 800 000 ක් වූ කොයයක් 2015.04.30 දින රු. 720 000 කට විකුණන ලදී.
- C - 2015.03.31 දිනට රු. 500 000 ක වගකීමක් ඇති බව තහවුරු කරමින් 2015.05.25 දින තවු තීන්දුවක් ලබා දෙන ලදී.
- D - 2015.05.15 දින සාමාන්‍ය කොටසකට රු. 3 බැගින් වූ අවසාන ලාභාංශයක් ප්‍රකාශයට පත් කරන ලදී.

LKAS 10 (වාර්තා කරන කාල පරිච්ඡේදයකට පසු සිදුවීම්) ප්‍රමිතයට අනුව 2015.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සමාගමේ මූල්‍ය ප්‍රකාශනවල ඉහත කුමන සිද්ධීන් ගැළපිය යුතු ද?

- (1) A හා B පමණි. (2) C හා D පමණි. (3) A, B හා C පමණි.
- (4) B, C හා D පමණි. (5) A, B, C හා D යන සියල්ලම. (.....)

17. LKAS 37 (ප්‍රතිපාදන, අසම්භාව්‍ය වගකීම් සහ අසම්භාව්‍ය වත්කම්) ප්‍රමිතයට අනුව පහත කුමන අයිතම සමාගමක මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ප්‍රතිපාදන ලෙස හඳුනා ගැනේ ද?

- A - අධිමාණ ණය සඳහා වෙන් කිරීම් B - සේවක වන්දි ඉල්ලීමක් සඳහා වෙන් කිරීම්
- C - ක්ෂය සඳහා වෙන් කිරීම් D - වගකීම් සහතික මත ඉල්ලුම් සඳහා වෙන් කිරීම්
- (1) A හා D පමණි. (2) B හා D පමණි. (3) A, B හා C පමණි.
- (4) B, C හා D පමණි. (5) A, B, C හා D යන සියල්ලම. (.....)

18. 2015.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සමාගමකට අදාළව පහත තොරතුරු දී ඇත.

විස්තරය	රු.'000
වර්ෂය සඳහා ලාභය	750
වර්ෂය සඳහා ආදායම් බදු වෙන් කිරීම	50
කාර්යාල උපකරණයක් විකිණීමෙන් ඇති වූ අලාභය	20
ගෙවූ ආදායම් බදු	20
කාර්යාල උපකරණ මත ක්ෂය	70
නොගෙයේ වැඩි වීම	230
වෙළෙඳ ණයගිණියන්ගේ අඩු වීම	120

LKAS 7 (මුදල් ප්‍රවාහ ප්‍රකාශනය) ප්‍රමිතයට අනුව 2015.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සමාගමේ මෙහෙයුම් කටයුතු තුළින් ජනනය වූ ශුද්ධ මුදල් ප්‍රවාහය කොපමණ ද?

- (1) රු. 470 000 (2) රු. 520 000 (3) රු. 540 000 (4) රු. 1 170 000 (5) රු. 1 220 000 (.....)

● 2015.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සීමිත අමුල් සොදු සමාගමට අදාළ පහත තොරතුරු ප්‍රශ්න අංක 19 සහ 20 ට පිළිතුරු සැපයීමට භාවිත කරන්න.

විස්තරය	රු.'000
විකුණුම් අයහාරය	1 000
මෝටර් රථ ප්‍රත්‍යාගණනය මත අතිරික්තය	200
සැපයුම්කරුවන්ගෙන් ලද වෙළෙඳ වට්ටම්	100
ගොඩනැගිල්ලක් විකිණීම මත ලාභය	300
මුළු වියදම	500

2014.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා මෝටර් රථ ප්‍රත්‍යාගණනය මත රු. 150 000 ක හිඟයක් ඇති වූ අතර සමාගම එය වියදමක් ලෙස හඳුනාගෙන ඇත.

19. 2015.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සමාගමේ හඳුනාගත් මුළු ආදායම සහ වෙනත් විස්තීරණ ආදායම කොපමණ ද?

	මුළු ආදායම (රු.'000)	වෙනත් විස්තීරණ ආදායම (රු.'000)	
(1)	1 450	50	
(2)	1 500	50	
(3)	1 500	200	
(4)	1 600	50	
(5)	1 600	200	(.....)

20. 2015.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සමාගමේ මුළු විස්තීරණ ආදායම සහ රඳවාගත් ඉපැයුම් කොපමණ ද?

	මුළු විස්තීරණ ආදායම (රු.'000)	රඳවාගත් ඉපැයුම් (රු.'000)	
(1)	950	950	
(2)	1 000	800	
(3)	1 000	950	
(4)	1 100	900	
(5)	1 100	1 050	(.....)

21. පහත තොරතුරු සමාගමක් සතු වූ යන්ත්‍රයක් හා බැඳේ.

පිරිවැය (රු.'000)	6 000
2014.03.31 දිනට සමුච්චිත ක්ෂය (රු.'000)	2 400
අපේක්ෂිත සුන්බුන් අගය (රු.'000)	400
අපේක්ෂිත ඵලදායී ජීව කාලය (වසර)	14

යන්ත්‍රයේ විශාල ප්‍රමාණයේ වැඩිදියුණු කිරීමක් සඳහා 2014.04.01 දින සමාගම රු. 1 800 000 ක් වැය කරන ලදී. එහි ප්‍රතිඵලයක් ලෙස ඉතිරි ඵලදායී ජීව කාලය වසර 10 ක් දක්වා වැඩි විය. කෙසේ වුව ද එහි සුන්බුන් අගය නොවෙනස්ව පැවතුනි.

2015.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා යන්ත්‍රයේ ක්ෂය සහ 2015.03.31 දිනට එහි ධාරණ වටිනාකම කොපමණ ද?

	ක්ෂය (රු.'000)	ධාරණ වටිනාකම (රු.'000)	
(1)	100	4 500	
(2)	100	4 900	
(3)	320	3 280	
(4)	500	4 500	
(5)	500	4 900	(.....)

22. සමාගමක ඉහළ ණයගැති පිරිවැටුම් අනුපාතයක් තුළින් පෙන්නුම් කෙරෙන්නේ කුමක් ද?

- (1) එහි ණයගැතියන් ඉක්මනින් ගෙවීම් කරන බව ය.
 (2) එහි ණයගැතියන් ඉක්මනින් ගෙවීම් නොකරන බව ය.
 (3) එහි විකුණුම්වලින් වැඩි ප්‍රමාණයක් ණය පදනම් මත සිදු කරන බව ය.
 (4) එහි ණය එකතු කර ගැනීමේ කාලය වැඩි බව ය.
 (5) එහි විකුණුම් වැඩි වන බව ය.

(.....)

23. සමාගමක ජංගම අනුපාතය සහ ක්ෂණික අනුපාතය පිළිවෙළින් වාර 1.2 ක් සහ වාර 0.8 ක් විය. අනෙකුත් සියලු සාධක නොවෙනස්ව තිබියදී භාණ්ඩ ණයට මිල දී ගැනීම තුළින් මෙම අනුපාත දෙකට ඇති වන බලපෑම කුමක් ද?

ජංගම අනුපාතය	ක්ෂණික අනුපාතය
(1) වැඩි වේ	වැඩි වේ
(2) වැඩි වේ	අඩු වේ
(3) අඩු වේ	අඩු වේ
(4) අඩු වේ	වැඩි වේ
(5) වෙනසක් නොවේ	වෙනසක් නොවේ

(.....)

24. භාණ්ඩයක මුළු පිරිවැය සමාන වනුයේ:

- (1) සෘජු පිරිවැය සහ නිෂ්පාදන පොදු කාර්යය පිරිවැයේ එකතුවට ය.
- (2) සෘජු පිරිවැය සහ විචල්‍ය පොදු කාර්යය පිරිවැයේ එකතුවට ය.
- (3) ප්‍රාථමික පිරිවැය සහ විචල්‍ය පොදු කාර්යය පිරිවැයේ එකතුවට ය.
- (4) ප්‍රාථමික පිරිවැය සහ කාලච්ඡේද පිරිවැයේ එකතුවට ය.
- (5) ප්‍රාථමික පිරිවැය, විචල්‍ය පොදු කාර්යය පිරිවැය සහ ස්ථාවර පොදු කාර්යය පිරිවැයේ එකතුවට ය.

(.....)

25. අයිතමයක නිෂ්පාදන ප්‍රමාණය අඩු වන විට, එහි ඒකක විචල්‍ය පිරිවැය:

- (1) ස්ථාවරව පැවතේ.
- (2) ස්ථාවර ප්‍රමාණයකින් වැඩි වේ.
- (3) ස්ථාවර ප්‍රමාණයකින් අඩු වේ.
- (4) නිෂ්පාදනයට සමානුපාතිකව වැඩි වේ.
- (5) නිෂ්පාදනයට සමානුපාතිකව අඩු වේ.

(.....)

26. ආර්ථික ඇණවුම් ප්‍රමාණ (EOQ) ආකෘතියට අදාළ ව පහත කුමන ප්‍රකාශය/ප්‍රකාශ නිවැරදි වේ ද?

- A - කරන ලද ඇණවුම් සංඛ්‍යාව සමග සෘජුව ම මුළු ඇණවුම් කිරීමේ පිරිවැය වෙනස් වේ.
 - B - සාමාන්‍ය තොග මට්ටම සමග තොග රඳවා ගැනීමේ මුළු පිරිවැය සෘජුව ම වෙනස් වේ.
 - C - ඇණවුමක ප්‍රමාණය වැඩි වන විට, එහි මුළු රඳවාගැනීමේ පිරිවැය අඩු වන අතර මුළු ඇණවුම් පිරිවැය වැඩි වේ.
- (1) A පමණි. (2) B පමණි. (3) A හා B පමණි. (4) A හා C පමණි. (5) B හා C පමණි. (.....)

27. සමාගමක් නිෂ්පාදනය කරන භාණ්ඩයකට අදාළ වන තොරතුරු පහත දැක්වේ.

	රු.'000
භාවිත කළ සෘජු අමුද්‍රව්‍ය	240
සෘජු ශ්‍රමය	?
නිෂ්පාදන පොදු කාර්යය පිරිවැය	?
මුළු නිෂ්පාදන පිරිවැය	<u>600</u>

නිෂ්පාදන පොදු කාර්යය පිරිවැය, සෘජු ශ්‍රම පිරිවැයෙන් 80% ක රේඛ්‍යයකට අන්තර්ග්‍රහණය කිරීම සමාගමේ ප්‍රතිපත්තිය වේ. මුළු නිෂ්පාදන පිරිවැයේ අඩංගු සෘජු ශ්‍රම පිරිවැය කොපමණ ද?

- (1) රු. 72 000 (2) රු. 120 000 (3) රු. 200 000 (4) රු. 360 000 (5) රු. 480 000 (.....)

28. ලී බඩු නිෂ්පාදන සමාගමක් 2015 මාර්තු මාසය තුළ දී පහත පිරිවැය දරන ලදී.

	රු.'000
භාවිත කළ අමුද්‍රව්‍ය:	
දැව	2 000
ඇණ	100
තින්ක	400
වේතන:	
වඩු කාර්මිකයෝ	800
නිෂ්පාදන පුපරික්ෂකවරුන්	400
යන්ත්‍ර ක්ෂය	300
විකුණුම් කොමිස්	200
පරිපාලන සේවක වැටුප්	300

2015 මාර්තු මාසය සඳහා නිෂ්පාදිත පිරිවැය සහ කාලච්ඡේද පිරිවැය:

	නිෂ්පාදිත පිරිවැය (රු.'000)	කාලච්ඡේද පිරිවැය (රු.'000)
(1)	2 500	2 000
(2)	2 800	1 700
(3)	3 300	1 200
(4)	3 700	800
(5)	4 000	500

(.....)

29. පහත තොරතුරු සමාගමක් නිෂ්පාදනය කරන භාණ්ඩයකට අදාළ වේ.

	රු.'000
විකුණුම්	1 200
විචල්‍ය පිරිවැය	(600)
දායකය	<u>600</u>
ස්ථාවර පිරිවැය	(240)
ලාභය	<u>360</u>

වර්තමාන ක්‍රියාකාරකම් මට්ටමේ දී සමවිජේදන ලක්ෂ්‍යය සහ ආරක්ෂිත ආන්තිකය රුපියල් වලින්:

	සමවිජේදන ලක්ෂ්‍යය (රු.'000)	ආරක්ෂිත ආන්තිකය (රු.'000)
(1)	120	1 080
(2)	180	1 020
(3)	480	720
(4)	600	600
(5)	800	400

(.....)

30. සමාගමක්, නිෂ්පාදනය සඳහා භාවිත කරන පැරණි යන්ත්‍රය වෙනුවට අළුත් යන්ත්‍රයක් ආදේශ කිරීමට සලකා බලමින් සිටී. මෙම පැරණි යන්ත්‍රයේ මෙන් ම නව යන්ත්‍රයේ ද එලදායී ජීව කාලය වසර 4 කි. පහත තොරතුරු ද දී ඇත.

විස්තරය	පැරණි යන්ත්‍රය (රු.'000)	නව යන්ත්‍රය (රු.'000)
ගැනුම් මිල	9 000	10 000
වර්තමාන විකුණුම් වටිනාකම	4 000	-
4 වන වසර අවසානයේ දී අපේක්ෂිත සුන්වුන් අගය	-	2 000
වාර්ෂික මෙහෙයුම් පිරිවැය (ක්ෂය නොමැතිව)	4 500	3 000

නව යන්ත්‍රය මිල දී ගන්නේ නම් ආරම්භක ශුද්ධ මුදල් ගලා යෑම සහ 4 වන වර්ෂයේ මුදල් ගලා ඒම:

ආරම්භක ශුද්ධ මුදල් ගලා යෑම (රු.'000)	4 වන වර්ෂයේ මුදල් ගලා ඒම (රු.'000)
(1)	5 000
(2)	3 500
(3)	1 500
(4)	3 500
(5)	1 500
(5)	3 500

(.....)

- ප්‍රශ්න අංක 31 සිට 50 තෙක් ප්‍රශ්නවලට කෙටි පිළිතුරු හිත් ඉර මත ලියන්න.

31. ආයතනයක කළමනාකරණ ගිණුම්කරණයේ කාර්යභාරයට අදාළ ව පහත ප්‍රකාශ සත්‍ය හෝ අසත්‍ය බව දක්වන්න.

ප්‍රකාශය	සත්‍ය/අසත්‍ය
A - එය ආයතනයක කළමනාකරුවන්ට තීරණ ගැනීම සඳහා තොරතුරු සපයයි.	
B - එය ආයතනයක් පිළිබඳ අතීත සහ අනාගත තොරතුරු සපයයි.	
C - එය ගිණුම්කරණ ප්‍රමිත මගින් නියම කරන ලද තොරතුරු සපයයි.	
D - එය ආයතනයක් පිළිබඳ ඇල්මක් දක්වන සියළු පාර්ශ්වයන්ට ඔවුන්ගේ ඉල්ලීම මත තොරතුරු සපයයි.	

32. රු. 500 000 ක මුදලක් ආයෝජනය කරමින් 2014.04.01 දින සුමුදු විසින් ව්‍යාපාරයක් ආරම්භ කරන ලදී. වර්ෂය තුළ දී සුමුදු රු. 200 000 ක් වටිනා ණයා පිටපත් යන්ත්‍රයක් ව්‍යාපාරයට ලබා දුන් අතර ව්‍යාපාරයෙන් රු. 50 000 ක් ගැනිලි ලෙස ලබා ගන්නා ලදී. 2015.03.31 දිනෙන් අවසන් වර්ෂයේ දී ව්‍යාපාරය රු. 120 000 ක ලාභයක් උපයන ලදී.

(අ) 2015.03.31 දිනට ව්‍යාපාරයේ හිමිකම් වැඩිවීමට දායක වන අයිතම දෙක (වටිනාකම සහිතව) සඳහන් කරන්න.

1. 2.

(ආ) 2015.03.31 දිනට ව්‍යාපාරයේ ශුද්ධ වත්කම් කොපමණ ද? රු.

33. පහත මූලික පොත්වලට අදාළ මූලාශ්‍ර ලියවිලි සඳහන් කරන්න.

මූලික පොත	මූලාශ්‍ර ලියවිලි
A - විකුණුම් ජර්නලය	
B - පොදු ජර්නලය	
C - මුදල් ගෙවීම් ජර්නලය	
D - ආපසු යැවුම් ජර්නලය	

34. දේපළ, පිරිසත සහ උපකරණවලට අදාළ ව ව්‍යාපාරයක පොදු ජර්නලයේ සටහන් කරනු ලබන ගනුදෙනු හෝ සිද්ධි වර්ග හතරක් සඳහන් කරන්න.

1.
2.
3.
4.

35. ව්‍යාපාරයක 2015.03.31 දිනට බැංකු ගිණුමේ ශේෂය, එහි බැංකු ප්‍රකාශනයේ ශේෂයට වඩා වැඩි විය. (ව්‍යාපාරයේ බැංකු ගිණුමෙහි හෝ බැංකු ප්‍රකාශනයේ වැරදි නොතිබුණ බවට උපකල්පනය කරන්න).

මෙම වෙනසට හේතු විය හැකි කරුණු දෙකක් සඳහන් කරන්න.

1.
2.

36. ලාභ ලැබීමේ පරමාර්ථයකින් තොර සංවිධානයක ලැබීම් හා ගෙවීම් ගිණුම සහ ආදායම් වියදම් ගිණුම අතර වෙනස පහත කරුණු මත පදනම් ව සඳහන් කරන්න.

කරුණ	ලැබීම් හා ගෙවීම් ගිණුම	ආදායම් වියදම් ගිණුම
(අ) පිළියෙල කිරීමේ අරමුණ		
(ආ) පිළියෙල කිරීමේ පදනම		

37. සීමිත අහම්බ පොදු සමාගමේ විස්තීර්ණ ආදායම් ප්‍රකාශනයෙහි A, B, C සහ D යන අක්ෂරවලින් දක්වා ඇති පහත තොරතුරු ඉදිරිපත් කිරීමට අදාළ වන ගිණුම්කරණ සංකල්ප සඳහන් කරන්න.

සීමිත අහම්බ පොදු සමාගම.....	A
2015.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය.....	B
රු.'000	C
විකුණුම් අයහාරය විකුණුම් පිරිවැය	XXX } (XXX) } D

ගිණුම්කරණ සංකල්පය

- A -
B -
C -
D -

38. ශ්‍රී ලංකාව තුළ අනුගමනය කරන 'මූල්‍ය වාර්තාකරණයේ සංකල්පනාත්මක රාමුවට' අනුව වගකීමක ලක්ෂණ තුන සඳහන් කරන්න.

1.
2.
3.

39. පහත තොරතුරු 2014.04.01 දින ආරම්භ කරන ලද පාසල් බැග් නිපදවන සුනිමල්ගේ ව්‍යාපාරය හා බැඳේ.

විස්තරය	රු.'000
අමුද්‍රව්‍ය ගැනුම්	500
සාප්ප වේතන	200
2015.03.31 දිනට අමුද්‍රව්‍ය තොගය	100
2015.03.31 දිනට නොනිමි ද්‍රව්‍ය තොගය (ප්‍රාථමික පිරිවැයට අගය කරන ලද)	150
නිෂ්පාදන පොදු කාර්යය පිරිවැය	450

2015.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා පහත දෑ ගණනය කරන්න:

(අ) ප්‍රාථමික පිරිවැය රු. (ආ) නිෂ්පාදන පිරිවැය රු.

40. හවුල් ව්‍යාපාරයක මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ හිමිකම් යටතේ ඉදිරිපත් කරනු ලබන අයිතම දෙකක් සඳහන් කරන්න.

1.
2.

41. ලාභාලාභ සමසමව බෙදා ගනිමින් පවත්වාගෙන යනු ලබන අයාන් සහ කුෂාන්ගේ හවුල් ව්‍යාපාරය හා පහත තොරතුරු බැඳේ.
ජංගම ගිණුම් ශේෂයන්:

	2015.03.31 දිනට (රු.'000)	2014.03.31 දිනට (රු.'000)
අයාන්	750	500
කුෂාන්	450	300

හවුල් ව්‍යාපාර ගිවිසුමට අනුව අයාන් රු. 150 000 ක වාර්ෂික වැටුපකට හිමිකම් ලබයි. වර්ෂය තුළ දී අයාන් සහ කුෂාන් පිළිවෙළින් රු. 100 000 ක් සහ රු. 50 000 ක් මුදලින් ලබා ගන්නා ලදී.

පහත දෑ ගණනය කරන්න:

(අ) 2015.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා හවුල් ව්‍යාපාරයේ ලාභය රු.

(ආ) 2015.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා අයාන් සහ කුෂාන්ගේ ලාභ කොටස:

අයාන් රු. කුෂාන් රු.

42. සමාගමක් 2015.03.31 දිනෙන් අවසන් වර්ෂයේ දී කොටසක් රු. 20 බැගින් සාමාන්‍ය කොටස් 200 000 ක් නිකුත් කරන ලදී. මුළු මුදල සමග කොටස් 300 000 ක් සඳහා අයදුම්පත් ලැබුණි. සමාගම රු. 50 000 ක් කොටස් නිකුත් කිරීමේ වියදම් ලෙස දරන ලදී. සමාගම කොටස් 200 000 සමානුපාතිකව විභජනය කරන ලද අතර අතිරික්ත මුදල් අයදුම්කරුවන් වෙත නැවත යවන ලදී.

පහත දෑ සඳහන් කරන්න:

(අ) කොටස් විභජනය කිරීම සටහන් කිරීම සඳහා ජර්නල් සටහන (සංලක්ෂ්‍යය අවශ්‍ය නොවේ.)

.....
.....

(ආ) ඉහත ගනුදෙනු නිසා වර්ෂය තුළ දී හිමිකමෙහි ශුද්ධ වැඩි වීම රු.

43. සුදුසු තිරුවේ '✓' ලකුණක් යොදමින් නිෂ්පාදන සමාගමක පහත ගනුදෙනු තුළින් ඇති වන මුදල් ගලා ඒම LKAS 7 (මුදල් ප්‍රවාහ ප්‍රකාශනය) ප්‍රමිතයට අනුව මෙහෙයුම්, ආයෝජන සහ මූල්‍ය ක්‍රියාකාරකම් යටතේ වර්ග කරන්න.

ගනුදෙනුව	මෙහෙයුම්	ක්‍රියාකාරකම්: ආයෝජන	මූල්‍ය
A - සාමාන්‍ය කොටස් නිකුත්වෙන් මුදල් ලැබීම			
B - වෙළෙඳ ණයගැතියන්ගෙන් මුදල් ලැබීම			
C - මෝටර් රථයක් විකිණීමෙන් මුදල් ලැබීම			
D - ස්ථාවර තැන්පතුවක් මත පොලිය ලැබීම			

44. LKAS 8 (ගිණුම්කරණ ප්‍රතිපත්ති, ගිණුම්කරණ ඇස්තමේන්තු වෙනස්වීම් සහ වැරදි) ප්‍රමිතයට අනුව සමාගමක පහත දැක්වෙන අවස්ථාවන් ගිණුම්කරණ ඇස්තමේන්තු වෙනස්වීමක් නිරූපණය කරයි ද යන්න සඳහන් කරන්න.

අවස්ථාව	ගිණුම්කරණ ඇස්තමේන්තු වෙනස්වීම් (ඔව්/නැත)
A - ආරම්භක තොගය අධිගණනය වීම නිසා ලාභයෙහි ඇති වන වෙනස්වීම	
B - වර්ෂය අවසානයේ ණයගැති ශේෂය මත අධිමාණ ණය වෙන් කිරීමේ අනුපාතය වෙනස්වීම	
C - තොග තක්සේරු ක්‍රමය පෙර-පිටිපිටි පෙර-පිටි (FIFO) ක්‍රමයේ සිට හරිත සාමාන්‍ය ක්‍රමයට වෙනස්වීම	
D - ගොඩනැගිලිවල අපේක්ෂිත ඵලදායී ජීව කාලය වසර 30 සිට 35 දක්වා වෙනස්වීම	

- ප්‍රශ්න අංක 45 සහ 46 ට පිළිතුරු සැපයීමට සමාගමකට අදාළ පහත තොරතුරු භාවිත කරන්න.

විස්තරය	රු.'000
2015.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා:	
ලාභය	500
පොලී වියදම	150
ආදායම් බදු වියදම	100
සාමාන්‍ය කොටස් මත අතුරු ලාභාංශ ගෙවීම්	300
2015.03.31 දිනට ප්‍රකාශිත සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනය	1 800
2014.04.01 දිනට රඳවාගත් ඉපැයුම්	2 500
2015.03.31 දිනට මුළු වත්කම්	7 500

45. පහත දෑ ගණනය කරන්න:

(අ) පොලී ආවරණ අනුපාතය (වාර)

(ආ) මුළු වත්කම් මත ප්‍රතිලාභ අනුපාතය - වසර අග වත්කම් මත (%)

46. පහත දෑ ගණනය කරන්න:

(අ) 2015.03.31 දිනට හිමිකම් රු. (ආ) ණය අනුපාතය (%)

47. පහත තොරතුරු සමාගමක් විසින් නිෂ්පාදනය කරන 'P' භාණ්ඩයට අදාළ වේ.

ආර්ථික ඇණවුම් ප්‍රමාණය (EOQ)	ඒකක	200
වාර්ෂික ඉල්ලුම	ඒකක	8 000
ඇණවුම් කිරීමේ පිරිවැය	ඇණවුමට රු.	250
රඳවා ගැනීමේ පිරිවැය	ඒකකයකට රු.	100

පහත දෑ ගණනය කරන්න:

(අ) මුළු ඇණවුම් පිරිවැය රු. (ආ) මුළු රඳවා ගැනීමේ පිරිවැය රු.

48. ඇගයීම් කම්භලක යන්ත්‍ර ක්‍රියාකරවන්නකුට පැයකට රු. 50 ක් ගෙවනු ලබන අතර සෑම අතිකාල පැයකටම රු. 60 ක් ගෙවනු ලැබේ. සතියකට සාමාන්‍යයෙන් වැඩ කරන පැය ගණන 40 කි. 2015 මාර්තු මාසයේ පළමු සතිය තුළ දී යන්ත්‍ර ක්‍රියාකරු පැය 45 ක් වැඩ කර ඇත.

පහත දෑ ගණනය කරන්න:

(අ) 2015 මාර්තු මාසයේ පළමු සතිය සඳහා යන්ත්‍ර ක්‍රියාකරුගේ මුළු වේතනය රු.

(ආ) යන්ත්‍ර ක්‍රියාකරුගේ වේතනය තුළ අඩංගු සෘජු ශ්‍රම පිරිවැය රු.

49. තනි භාණ්ඩයක් නිෂ්පාදනය කරන සමාගමකට පහත තොරතුරු අදාළ වේ.

ඒකකයක විවලන පිරිවැය:

විකුණුම් සහ පරිපාලන	රු. 20
නිෂ්පාදන	රු. 40

ස්ථාවර පිරිවැය:

විකුණුම් සහ පරිපාලන	රු. 120 000
නිෂ්පාදන	රු. 150 000

සමාගම ඒකක 5 000 ක් නිෂ්පාදනය කර විකුණන ලද අතර එම ක්‍රියාකාරකම් මට්ටමේ දී රු. 180 000 ක ලාභයක් උපයන ලදී.

පහත දෑ ගණනය කරන්න:

(අ) ඒකකයක දායකය රු. (ආ) ඒකකයක විකුණුම් මිල රු.

50. ඵලදායී ජීව කාලය වසර 5 ක් සහ සුන්බුන් අගය රු. 300 000 ක් වූ නව යන්ත්‍රයක් රු. 1 000 000 කට මිලදී ගැනීමට සමාගමක් සැලසුම් කරමින් සිටී. මෙම යන්ත්‍රයෙන් සෑම වර්ෂයකදී ම රු. 110 000 ක වාර්ෂික ලාභයක් ඉපයීමට අපේක්ෂා කෙරේ. මෙම යන්ත්‍රයෙන් ජනනය වන මුදල් ප්‍රවාහයන් එහි ඵලදායී ජීව කාලය තුළ සමානව සිදුවේ යැයි ද අපේක්ෂා කෙරේ.

මෙම ව්‍යාපෘතිය සඳහා පහත දෑ ගණනය කරන්න:

(අ) 5 වන වර්ෂයේ ශුද්ධ මුදල් ප්‍රවාහය රු. (ආ) පිළිගෙවුම් කාලය (වසර)

සියලු ම හිමිකම් ඇවිරිණි / முழுப் பதிப்புரிமையுடையது / All Rights Reserved

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව
 இலங்கைப் பரீட்சைத் திணைக்களம் இலங்கைப் பரීட்சைத் திணைக்களம் இலங்கைப் பரීட்சைத் திணைக்களம் இலங்கைப் பரීட்சைத் திணைக்களம் இலங்கைப் பரීட்சைத் திணைக்களம்
 Department of Examinations, Sri Lanka Department of Examinations, Sri Lanka Department of Examinations, Sri Lanka Department of Examinations, Sri Lanka Department of Examinations, Sri Lanka
 ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව
 இலங்கைப் பரීட்சைத் திணைக்களம் இலங்கைப் பரීட்சைத் திணைக்களம் இலங்கைப் பரīட்சைத் திணைக்களம் இலங்கைப் பரīட்சைத் திணைக்களம் இலங்கைப் பரīட்சைத் திணைக்களம்
 Department of Examinations, Sri Lanka Department of Examinations, Sri Lanka Department of Examinations, Sri Lanka Department of Examinations, Sri Lanka Department of Examinations, Sri Lanka

අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගය, 2015 අගෝස්තු
 கல்விப் பொதுத் தராதரப் பத்திர (உயர் தர)ப் பரீட்சை, 2015 ஓகஸ்ட்
 General Certificate of Education (Adv. Level) Examination, August 2015

ගිණුම්කරණය II
 கணக்கீடு II
 Accounting II

33 S II

පැය තුනයි
 மூன்று மணித்தியாலம்
 Three hours

උපදෙස් :

- * පළමුවන හා දෙවන ප්‍රශ්න ඇතුළු ව ප්‍රශ්න හයකට පමණක් පිළිතුරු සපයන්න.
- * සෑම ප්‍රශ්නයකට ම පිළිතුරු ලිවීම අලුත් කඩදාසියකින් ආරම්භ කරන්න.
- * අදාළ පෙරවැඩ, පිළිතුරු පත්‍රය සමඟ අමුණන්න.

1. 2015.03.31 දිනට සීමිත සාරාංශ පොදු සමාගමේ ශේෂ පිරික්සුම පහත දී ඇත.

	හර (රු. '000)	ඔර (රු. '000)
ගැනුම්	7 500	
කුලී	960	
වැටුප්	1 000	
මෝටර් රථ නඩත්තු වියදම්	321	
කල්බදු පොලී	720	
ප්‍රවර්තන වර්ෂයේ පළමු කාර්තු තුන සඳහා ගෙවූ ආදායම් බදු	90	
2014.04.01 දිනට දේපළ, පිරියත සහ උපකරණ	10 000	
2014.04.01 දිනට තොගය	2 400	
වෙළෙඳ ලැබිය යුතු දෑ	3 000	
බැංකුවේ ඇති මුදල්	241	
තෞමාසික භාණ්ඩාගාර බිල්පත් (2015.03.31 දින ආයෝජනය කරන ලද)	1 000	
විකුණුම්		12 300
2014.04.01 දිනට ප්‍රකාශිත සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනය		5 000
2014.04.01 දිනට රඳවාගත් ඉපැයුම්		1 794
2014.04.01 දිනට ඉඩමේ ප්‍රත්‍යාගණන සංචිතය		1 000
කල්බදු ණයගිම්යන්		1 788
වෙළෙඳ ගෙවිය යුතු දෑ		4 000
ගෙවිය යුතු සේවක අර්ථසාධක අරමුදල් (EPF) (10% සේවක දායකත්වය පමණි)		100
2014.04.01 දිනට සමුච්චිත ක්ෂය		1 000
2014.04.01 දිනට අඩමාණ ණය සඳහා වෙන්කිරීම		250
	<u>27 232</u>	<u>27 232</u>

අතිරේක තොරතුරු:

2015.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට පෙර පහත දෑ සඳහා ගැළපීම් කළ යුතු වේ.

- (i) 2014.04.01 දින සමාගමේ කාර්යාලය නව ස්ථානයකට ගෙන යන ලදී. මේදින වසර දෙකක කුලී ගෙවන ලද අතර මුළු මුදලම ප්‍රවර්තන වර්ෂයේ කුලී ලෙස සටහන් කර ඇත.
- (ii) 2014.04.01 දිනට දේපළ, පිරියත සහ උපකරණ සහ ඒවායේ සමුච්චිත ක්ෂයවල සංයුතිය පහත පරිදි වේ:

විස්තරය	පිරිවැය/වටිනාකම (රු.'000)	සමුච්චිත ක්ෂය (රු.'000)
ඉඩම-සාධාරණ අගයට	6 000	-
මෝටර් රථය (කල්බදු පදනමට)	3 000	600
කාර්යාල උපකරණ	1 000	400
එකතුව	<u>10 000</u>	<u>1 000</u>

සියලුම ක්ෂය කළ හැකි දේපළ, පිරියත සහ උපකරණ සරල මාර්ග ක්‍රමයට වාර්ෂිකව 20% බැගින් ක්ෂය කරනු ලබයි. ප්‍රවර්තන වර්ෂය සඳහා ක්ෂය වෙන් කළ යුතු වේ.

(iii) 2015.03.31 දින වෘත්තීය තක්සේරුකරුවකු විසින් ඉඩම රු. 4 500 000 කට ප්‍රත්‍යාගණනය කරන ලදී.

(iv) මෝටර් රථය 2013.04.01 දින මූල්‍ය කල්බද්දක් යටතේ වසර 4 ක කාලයකට භාණ්ඩ බෙදා හැරීම සඳහා අත්පත් කරගෙන ඇත. ගෙවිය යුතු වාර්ෂික කල්බදු වාරිකය රු. 720 000 කි. ප්‍රවර්තන වර්ෂයේ කල්බදු වාරිකය ගෙවා ඇති අතර එය කල්බදු පොලී ගිණුමට හර කර ඇත. ප්‍රවර්තන වර්ෂය සහ ඊළඟ වසර දෙක සඳහා අදාළ කල්බදු පොලී පහත පරිදි වේ.

වසර	පොලිය (රු.'000)
2014 / 2015	179
2015 / 2016	125
2016 / 2017	68

/ දෙවැනි පිටුව බලන්න.

- (v) 2015.03.31 දිනට තොගයේ පිරිවැය සහ ශුද්ධ උපලබ්ධි අගය පිළිවෙළින් රු. 1 800 000 ක් සහ රු. 2 000 000 ක් විය. කෙසේ වුව ද 2015.04.20 දින සම්පූර්ණ තොගය රු. 1 600 000 කට විකුණන ලදී. 2015.05.15 දින අධ්‍යක්ෂකවරුන් විසින් සමාගමේ මූල්‍ය ප්‍රකාශන අනුමත කරන ලදී.
- (vi) වසර අග වෙළෙඳ ලැබිය යුතු දෑ ශේෂය මත 10% ක් අඩමාණ ණය සඳහා වෙන් කරනු ලැබේ.
- (vii) පහත වියදම් විකුණුම් ගිණුමට හර කර ඇත.

අයිතමය	වටිනාකම (රු.'000)
නියෝජිතයන් සඳහා විකුණුම් කොමිස්	1 400
වෙළෙඳ ලැබිය යුතු දෑ සඳහා දුන් වට්ටම්	300
එකතුව	<u>1 700</u>

- (viii) රඳවාගත් ඉපැයුම් ප්‍රාග්ධනික කරමින් කොටසක් රු. 10 බැගින් සාමාන්‍ය කොටස් 50 000 ක් දැනට සිටින කොටස්කරුවන්ට නිකුත් කර ඇත.
- (ix) සමාගම විසින් මාස හයක වගකීම් සහතිකයක් සහිත ව භාණ්ඩ විකුණනු ලබයි. මෙම වගකීම් සහතිකය සඳහා විකුණුම් වටිනාකම මත 2% ක ප්‍රතිපාදනයක් කළ යුතු යැයි විශ්වසනීය ලෙස ඇස්තමේන්තු කර ඇත.
- (x) සේවක අර්ථසාධක අරමුදල (EPF) සහ සේවක භාරකාර අරමුදල (ETF) සඳහා සමාගමේ දායකයන් මුළු වර්ෂය සඳහාම මෙතෙක් වෙන් කර නොමැත. EPF සහ ETF සඳහා සේවකයින්ගේ දළ වැටුප මත පිළිවෙළින් 15% ක් සහ 3% ක් බැගින් සමාගම දායක වේ.
- (xi) ප්‍රවර්තන වර්ෂයේ ආදායම් බද්ද, බදු පෙර ලාභයෙන් 1/3 ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

අවශ්‍යවන්නේ:

LKAS 1 (මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීම) ප්‍රමිතයට අනුව ප්‍රසිද්ධ කිරීම සඳහා සීමිත සාරාංශ පොදු සමාගමේ පහත මූල්‍ය ප්‍රකාශන (සටහන් ද ඇතුළුව):

- (1) 2015.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය
- (2) 2015.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශනය
- (3) 2015.03.31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය (කෙටුණු 20 යි)

2. (අ) අංජු සහ සංජු 2014.04.01 දින හවුල් ව්‍යාපාරයක් ආරම්භ කරන ලදී. හවුල් ව්‍යාපාර ගිවිසුමේ කොන්දේසි පහත පරිදි වේ:

- අංජු සහ සංජු අතර ලාභාලාභ 2:1 අනුපාතයට බෙදා ගැනේ.
- සෑම හවුල්කරුවෙකුට ම රු. 40 000 ක මාසික වේතනයක් හිමි වේ.
- හවුල්කරුවන්ට ප්‍රාග්ධනය මත වාර්ෂික ව 10% ක පොලියක් හිමි වේ.
- හවුල්කරුවන් විසින් ලබාදෙන ණය සඳහා වාර්ෂික ව 6% ක පොලියක් හිමි වේ.
- හවුල්කරුවන්ට අදාළ සියලු ගනුදෙනු ඔවුන්ගේ ජංගම ගිණුම් මගින් වාර්තා කළ යුතු වේ.

2015.03.31 දිනට හවුල් ව්‍යාපාරයේ ශේෂ පිරික්සුම පහත පරිදි විය:

	හර (රු.'000)	බැර (රු.'000)
දේපළ, පිරිසික සහ උපකරණ-ධාරණ වටිනාකමට	4 800	
දේපළ, පිරිසික සහ උපකරණ මත ක්ෂය	600	
වෙළෙඳ ලැබිය යුතු දෑ	900	
බැංකුවේ ඇති මුදල්	130	
ප්‍රාග්ධන ගිණුම් - අංජු		1 800
- සංජු		1 300
2014.08.01 දින අංජු ලබා දුන් ණය		1 000
වෙළෙඳ ගෙවිය යුතු දෑ		340
විකුණුම්		6 100
ගැනුම්	2 500	
මෙහෙයුම් වියදම්	820	
අංජුට ගෙවූ වැටුප්	200	
අංජුගේ ණය මත ගෙවූ පොලී	30	
සංජුට ගෙවූ ප්‍රාග්ධන පොලී	100	
අංජුට ගෙවූ කුලී	100	
නව කාර්යාලය සඳහා ගෙවූ කුලී	360	
	<u>10 540</u>	<u>10 540</u>

අතිරේක තොරතුරු:

- (i) අංජුට අයිති ගොඩනැගිල්ලක ව්‍යාපාරය ආරම්භ කරන ලදී. මේ සඳහා වාර්ෂික ව රු. 240 000 ක කුලියක් අංජුට ගෙවිය යුතු වේ. කෙසේ වුව ද ව්‍යාපාරය 2014.10.01 දින රු. 360 000 ක වාර්ෂික කුලියකට නව ස්ථානයකට ගෙන යන ලද අතර මෙම මුළු මුදල එදින ම ගෙවන ලදී.
- (ii) තොග වාර්තාවලට අනුව, 2015.03.31 දින තොගයේ පිරිවැය රු. 250 000 කි. කෙසේ වුව ද අංජු සහ සංජු විසින් ලබා ගත් පිළිවෙළින් රු. 30 000 ක් සහ රු. 20 000 ක් පිරිවැය වූ භාණ්ඩ තොග වාර්තාවල ඇතුළත් කර නොමැත.

- (iii) 2015 අප්‍රේල් මාසයේ දී බෙදා හැරීමට එකඟවූ භාණ්ඩ වෙනුවෙන් ව්‍යාපාරය ලද රු. 100 000 ක අත්තිකාරමක් ප්‍රවර්තන වර්ෂයේ විකුණුම් ලෙස සටහන් කර ඇත.
- (iv) හවුල් ව්‍යාපාරයේ සියලු මුදල් ගනුදෙනු බැංකු ගිණුමක් ආශ්‍රයෙන් සිදු කරනු ලැබේ. 2015.03.31 දිනට ව්‍යාපාරයේ බැංකු ගිණුමේ ශේෂය, බැංකු ප්‍රකාශනයේ ශේෂය සමග එකඟ නොවී ය. පසු ව කරන ලද විමර්ශනයේ දී පහත දැ හෙළිදරව් විය:
- ගනුදෙනුකරුවකු විසින් රු. 40 000 ක වෙක්පතක් බැංකුවේ සෘජු ව තැන්පත් කර තිබුණි.
 - ගනුදෙනුකරුවකුගෙන් ලද රු. 60 000 ක වෙක්පතක් අගරු වී තිබුණි.
 - සැපයුම්කරුවකුට නිකුත් කරන ලද රු. 50 000 ක වෙක්පතක් ගෙවීමට ඉදිරිපත් කර නොතිබුණි.
 - අංපුර්ණ ජීවිත රක්ෂණ වාරිකය ගෙවීම සඳහා නිකුත් කළ රු. 10 000 ක වෙක්පත ව්‍යාපාරයේ බැංකු ගිණුමේ සටහන් කර නොතිබුණි.

අවශ්‍යවන්නේ:

- (1) 2015.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා හවුල් ව්‍යාපාරයේ ආදායම් ප්‍රකාශනය (හවුල්කරුවන්ට කරන ලද විසර්ජනයන් ද සහිත ව)
- (2) 2015.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා හවුල්කරුවන්ගේ ජංගම ගිණුම්
- (3) 2015.03.31 දිනට හවුල් ව්‍යාපාරයේ බැංකුවේ ඇති මුදල් සහ වෙළෙඳ ලැබිය යුතු දෑවල නිවැරදි ශේෂයන්
(කෙණ්ඩ 10 යි)

- (ආ) සමාගමකට එකලස් සහ නිමැවුම් යන නිෂ්පාදන දෙපාර්තමේන්තු දෙකක් සහ නඩත්තු යන සේවා දෙපාර්තමේන්තුවක් ඇත. නිෂ්පාදන දෙපාර්තමේන්තු එකම ස්ථානයක පිහිටා ඇති අතර නඩත්තු දෙපාර්තමේන්තුව වෙනම ස්ථානයක කර ඇත. පහත අසම්පූර්ණ පොදු කාර්යය පිරිවැය විශ්ලේෂණ පත්‍රිකාව නිෂ්පාදන දෙපාර්තමේන්තු දෙක සඳහා පිළියෙල කර ඇත:

පොදු කාර්යය පිරිවැය	විභජන පදනම්	එකතුව (රු.'000)	එකලස් (රු.'000)	නිමැවුම් (රු.'000)
බෙදාහරින ලද නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය	සෘජු	9 800	5 000	4 800
නිෂ්පාදන කළමනාකරුගේ වැටුප		6 000		
කුලිය		4 800		
විදුලිය		2 400		
යන්ත්‍ර ක්ෂය		6 000		
සේවක සුඛසාධන වියදම්		3 000		

අතිරේක තොරතුරු:

- (i) එකලස් සහ නිමැවුම් දෙපාර්තමේන්තු අතර පොදු කාර්යය පිරිවැය විභජන පදනම්:

- නිෂ්පාදන කළමනාකරුගේ වැටුප සමාන ව බෙදා හැරේ.
- අනෙකුත් පදනම්:

විස්තරය	එකලස්	නිමැවුම්	එකතුව
බිම් ප්‍රමාණය (වර්ග මීටර)	20 000	10 000	30 000
කිලෝවොට් පැය	40 000	20 000	60 000
යන්ත්‍ර චට්නාකම් (රු.'000)	50 000	10 000	60 000
සේවකයන් ගණන	50	100	150
නඩත්තු පැය	20 000	80 000	100 000

- (ii) නඩත්තු දෙපාර්තමේන්තුවට බෙදා හැර ඇති මුළු පොදු කාර්යය පිරිවැය රු. 6 000 000 කි. මෙය නිෂ්පාදන දෙපාර්තමේන්තු දෙක අතර නඩත්තු පැය මත පදනම් ව විභජනය කළ යුතු ය.
- (iii) එකලස් දෙපාර්තමේන්තුව සහ නිමැවුම් දෙපාර්තමේන්තුව පොදු කාර්යය පිරිවැය අන්තර්ග්‍රහණය සඳහා පිළිවෙළින් යන්ත්‍ර පැය සහ ශ්‍රම පැය යොදා ගැනේ. එකලස් දෙපාර්තමේන්තුව සඳහා අයවැයගත යන්ත්‍ර පැය 400 000 ක් වන අතර නිමැවුම් දෙපාර්තමේන්තුව සඳහා අයවැයගත ශ්‍රම පැය 200 000 ක් වේ.
- (iv) පහත තොරතුරු සමාගම විසින් නිෂ්පාදනය කරන 'A' භාණ්ඩයට අදාළ වේ.

අයවැයගත නිෂ්පාදනය	එකක 1 000
ඒකකයක විකුණුම් මිල	රු. 2 500
ඒකකයක ප්‍රාථමික පිරිවැය	රු. 500
ඒකකයක් නිෂ්පාදනය සඳහා අයවැයගත පැය:	
- යන්ත්‍ර පැය	3
- ශ්‍රම පැය	5
අයවැයගත නිෂ්පාදන නොවන පොදු කාර්යය පිරිවැය:	
- ඒකකයක විවලා පොදු කාර්යය පිරිවැය	රු. 300
- ස්ථාවර පොදු කාර්යය පිරිවැය	රු. 400 000

අවශ්‍යවන්නේ:

- (1) නිෂ්පාදන දෙපාර්තමේන්තු දෙක සඳහා සම්පූර්ණ කරන ලද පොදු කාර්යය පිරිවැය විශ්ලේෂණ පත්‍රිකාව
- (2) එක් එක් නිෂ්පාදන දෙපාර්තමේන්තුව සඳහා පොදු කාර්යය පිරිවැය අන්තර්ග්‍රහණ අනුපාත
- (3) 'A' භාණ්ඩයෙන් අපේක්ෂිත ලාභය හෝ අලාභය දක්වන ප්‍රකාශනයක්

(ලකුණු 10 යි)

(මුළු ලකුණු 20 යි)

3. නාරද 2015.03.01 දින රු. 150 000 ක් මුදල් ආයෝජනය කරමින් ඔහුගේ නිවසේ කොටසක ලිපිද්‍රව්‍ය අලෙවිසැලක් ආරම්භ කරන ලදී. තවද ඔහු ව්‍යාපාරයේ භාවිතය සඳහා රු. 60 000 ක් වටිනා ලී බඩු එදිනම ගෙන එන ලදී. ඔහු ව්‍යාපාරයේ නමින් බැංකු ගිණුමක් ආරම්භ කරන ලද අතර සියලු මුදල් ගනුදෙනු එම ගිණුම තුළින් සිදු කරන ලදී. පහත ගනුදෙනු පළමු මෙහෙයුම් මාසය තුළ දී සිදු විය.

ගනුදෙනු අංකය**ගනුදෙනුව**

- 1 රු. 100 000 ක ලිපිද්‍රව්‍ය අයිතම අත්පිට මුදලට මිල දී ගන්නා ලදී.
- 2 රු. 70 000 ක් පිරිවැය වූ ලිපිද්‍රව්‍ය අයිතම රු. 100 000 ක අත්පිට මුදලට විකුණන ලදී.
- 3 රු. 150 000 ක ලිපිද්‍රව්‍ය අයිතම ණයට මිල දී ගන්නා ලදී.
- 4 රු. 30 000 ක ලිපිද්‍රව්‍ය අයිතම දෝෂ සහිත නිසා සැපයුම්කරුට ආපසු යවන ලදී.
- 5 2015.03.15 දින රු. 120 000 කට පරිගණක යන්ත්‍රයක් ණයට මිල දී ගන්නා ලදී. මෙම මුදල මාස 18 ක කාලයක් තුළ ගෙවිය යුතු ය.
- 6 රු. 100 000 ක් පිරිවැය වූ ලිපිද්‍රව්‍ය අයිතම රු. 140 000 කට ණයට විකුණන ලදී.
- 7 රු. 15 000 ක් වූ කාර්යාල සහකරුගේ මාසික වැටුප ගෙවන ලදී.
- 8 නාරදගේ පෞද්ගලික භාවිතයට රු. 30 000 ක් ව්‍යාපාරයෙන් ලබා ගන්නා ලදී.
- 9 ගෙවිය යුතු ශේෂය මත 5% ක වට්ටමකට යටත් ව ලිපිද්‍රව්‍ය සැපයුම්කරුට ගෙවිය යුතු මුදල ගෙවන ලදී.
- 10 5% ක වට්ටමක් අඩු කිරීමෙන් පසුව ණයගැතියන්ගෙන් ලැබිය යුතු මුදල ලබා ගන්නා ලදී.

අතිරේක තොරතුරු:

- 2015 මාර්තු මාසය සඳහා රු. 3 000 ක් වූ ව්‍යාපාරයේ දුරකථන ගාස්තු බිල 2015.04.02 දින ලැබුණි.
- ව්‍යාපාරයේ දේපළ, පිරිසත සහ උපකරණ වාර්ෂිකව 20% බැගින් සරල මාර්ග ක්‍රමයට ක්ෂය කළ යුතු වේ.

අවශ්‍යවන්නේ:

- (1) ඉහත අංක 1 සිට 10 දක්වා ගනුදෙනුවල බලපෑම (අගයන් සහිත ව) ගිණුම්කරණ සමීක්ෂණය භාවිත කරමින් පෙන්නුම් කර, එක් එක් අගය ඉදිරියෙන් එය වැඩි වේ නම් (+) ද, අඩු වේ නම් (-) ද යන්න සඳහන් කිරීම (මේ සඳහා පහත ආකෘතිය භාවිත කරන්න.)

රු.'000

ගනුදෙනු අංකය	වත්කම්				වගකීම්		නිමිකම
	දේපළ, පිරිසත සහ උපකරණ	තොගය	වෙළෙඳ ලැබිය යුතු දෑ	බැංකු	වෙළෙඳ ගෙවිය යුතු දෑ	ණය	

- (2) 2015.03.31 දිනෙන් අවසන් මාසය සඳහා ව්‍යාපාරයේ ආදායම් ප්‍රකාශනය
- (3) පහත ආකෘතිය භාවිත කරමින් 2015.03.31 දිනට ව්‍යාපාරයේ හිමිකමේ සංයුතිය:

රු.'000

ආරම්භක ප්‍රාග්ධනය	
කාලච්ඡේදය සඳහා ලාභය/(අලාභය)	
අඩුකලා: ගැනිලි	
2015.03.31 දිනට හිමිකම	

(මුළු ලකුණු 15 යි)

4. (අ) පහත තොරතුරු සමාගමක් භාවිත කරන අමුද්‍රව්‍යයකට අදාළ වේ.

- (i) 2015 මාර්තු මාසය සඳහා තොග ලෙජරයේ සාරාංශය:

දිනය	විස්තරය	ප්‍රමාණය (ඒකක)	ඒකකයක මිල (රු.)
2015.03.01	ශේෂය	4 000	12
2015.03.10	ගැනුම්	8 000	15
2015.03.20	නිකුත් කිරීම	7 000	?
2015.03.25	ගැනුම්	8 000	20
2015.03.31	ශේෂය	13 000	

- (ii) තොග නිකුත් කිරීම් මිල කිරීම සඳහා සමාගම හරිත සාමාන්‍ය ක්‍රමය භාවිත කරයි.

(iii) වෙනත් තොරතුරු:

	පරිශේෂනය (මාසයකට එකක)	පොරොන්දු කාලය (මාස)
උපරිම	3 000	4
අවම	1 000	2

අවශ්‍යවන්නේ:

- | | |
|-------------------------|---|
| (1) යළි ඇණවුම් ප්‍රමාණය | (2) 2015.03.20 දින නිකුත් කළ නොගෙයේ වටිනාකම |
| (3) යළි ඇණවුම් මට්ටම | (4) උපරිම කොටස මට්ටම |
| (5) අවම කොටස මට්ටම | |

(බෙණු 05 යි)

(ආ) පෞද්ගලික ඉතුරුම්වලින් රු. 600 000 ක් ආයෝජනය කරමින් 2015.03.01 දින සිතුවම් විසින් වෙළෙඳ ව්‍යාපාරයක් ආරම්භ කරන ලදී. 2015 මාර්තු මාසය තුළ සිදු කරන ලද ගනුදෙනුවල සාරාංශයක් පහත දී ඇත.

(i) මුදල් ලැබීම් සහ ගෙවීම්:

රු. ' 000

ලැබීම්:

විකුණුම්	1 800
ණයගැතියන්ගෙන් ලද මුදල්	5 600

ගෙවීම්:

ගැනුම්	1 200
ණයහිමියන්ට ගෙවූ මුදල්	3 400
වියදම්	1 400

(ii) ණයහිමියන්ගෙන් රු. 400 000 ක මුදල් වට්ටමක් ලැබුණු අතර ණයගැතියන්ට රු. 200 000 ක මුදල් වට්ටමක් දෙන ලදී.

(iii) අනෙකුත් මූලික පොත්වල එකතුව:

මූලික පොත	එකතුව (රු. ' 000)
ගැනුම් ජර්නලය	10 800
විකුණුම් ජර්නලය	10 000
ආපසු යැවූම් ජර්නලය	300
ආපසු එවූම් ජර්නලය	200

(iv) 2015.03.31 දිනට ණයහිමි පාලන ගිණුමේ සහ ණයගැති පාලන ගිණුමේ ශේෂයන් අදාළ උප ලෙජර ශේෂයන්ගේ එකතුව සමඟ එකඟ නොවී ය. පසුව කරන ලද විමර්ශනයේ දී පහත දෑ හෙළිදරව් විය:

- රු. 1 800 000 කට ලොරියක් ණයට මිල දී ගැනීම ගැනුම් ජර්නලයේ සටහන් කර තිබුණි.
- මාසය තුළ දී රු. 100 000 ක් බොල් ණය ලෙස කපා හැරීම ණයගැති පාලන ගිණුමේ සටහන් කර නොතිබුණි.
- ආපසු එවූම් ජර්නලයේ එකතුව වූ රු. 200 000, ණයගැති පාලන ගිණුමේ රු. 2 000 000 ක් ලෙස සටහන් කර තිබුණි.

අවශ්‍යවන්නේ:

- (1) 2015 මාර්තු මාසය සඳහා මුදල් ලැබීම් ජර්නලය සහ මුදල් ගෙවීම් ජර්නලය
- (2) වැරදි නිවැරදි කිරීමට ජර්නල් සටහන් (සංලක්ෂ්‍යය අවශ්‍ය වේ)
- (3) වැරදි නිවැරදි කිරීමෙන් පසු ණයහිමි පාලන ගිණුම සහ ණයගැති පාලන ගිණුම

(බෙණු 10 යි)

(මුළු බෙණු 15 යි)

5. (අ) පහත තොරතුරු සීමිත පරිදි පොදු සමාගමට අදාළ වේ.

විස්තරය	2015.03.31 දිනට (රු. '000)	2014.03.31 දිනට (රු. '000)
වෙළෙඳ ලැබිය යුතු දෑ	540	420
තොගය	1 800	2 200
මුදල් සහ මුදල් සමාන දෑ	660	380
වෙළෙඳ ගෙවිය යුතු දෑ	1 200	1 800
ගෙවිය යුතු පොළී	300	200

2015.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා:	රු. '000
මුළු විකුණුම්	8 000 (මෙයින් 60% ක් ණයට විකුණුම් ය.)
ගැනුම්	3 600
ලාභය	2 400

වර්ෂයකට වැඩ කරන දින 360 ක් ලෙස උපකල්පනය කරන්න.

/භයවැති පිටුව බලන්න.

අවශ්‍යවන්නේ:

2015.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා,

- (1) ගුද්ධ ලාභ අනුපාතය
- (2) දළ ලාභ අනුපාතය
- (3) ජංගම අනුපාතය
- (4) වෙළෙඳ ලැබිය යුතු දෑ (ණයගැනී) පිරිවැටුම් අනුපාතය
- (5) තොග රැඳවුම් කාලය

(ලකුණු 05 යි)

(ආ) නාගෙන්දන් මහතා කොළඹ පෞද්ගලික පාසලක් ආරම්භ කිරීමට සැලසුම් කරමින් සිටී. මෙම පාසලේ අපේක්ෂිත ආදායම් සහ පිරිවැය පහත පරිදි වේ:

සිසුවකුගෙන් ගාස්තු:

ලියාපදිංචි ගාස්තු	වර්ෂයකට	රු. 12 000
පහසුකම් ගාස්තු	වර්ෂයකට	රු. 12 000
පාඨමාලා ගාස්තු	මාසිකව	රු. 10 000

පිරිවැය:

පාඨමාලා අත්පොත් මුද්‍රණය	සිසුවකුට මාසිකව	රු. 4 000
ලිපිද්‍රව්‍ය	සිසුවකුට මාසිකව	රු. 3 000
ක්‍රීඩා වියදම්	සිසුවකුට මාසිකව	රු. 1 000
ගොඩනැගිල්ල සඳහා කුලී	මාසිකව	රු. 40 000
වැටුප්	මාසිකව	රු. 30 000
ප්‍රචාරණ සහ ප්‍රවර්ධන	මාසිකව	රු. 10 000

අවශ්‍යවන්නේ:

- (1) එක් සිසුවකු මත වාර්ෂික දායකය
- (2) පාසලේ වාර්ෂික මුළු ස්ථාවර පිරිවැය
- (3) මුළු වාර්ෂික පිරිවැය ආවරණය කිරීම සඳහා බඳවා ගත යුතු සිසුන් ගණන
- (4) රු. 240 000 ක ලාභයක් ඉපැයීමට බඳවා ගත යුතු සිසුන් ගණන
- (5) සිසුන් 50 ක් බඳවා ගන්නා අතර ඉන් 10 දෙනෙකුගේ පාඨමාලා ගාස්තු අය නොකරන්නේ නම් අපේක්ෂිත ලාභය හෝ අලාභය

(ලකුණු 10 යි)

(මුළු ලකුණු 15 යි)

6. සීමිත සුමුදු පොදු සමාගමේ 2015.03.31 සහ 2014.03.31 දිනවලට සාරාංශගත මූල්‍ය තත්ත්ව ප්‍රකාශන පහත දී ඇත.

	2015.03.31 දිනට (රු.'000)	2014.03.31 දිනට (රු.'000)
දේපළ, පිරිසත සහ උපකරණ - පිරිවැයට	19 600	13 100
දේපළ, පිරිසත සහ උපකරණ - සමුච්චිත ක්ෂය	(3 800)	(2 800)
තොගය	1 500	1 400
වෙළෙඳ ලැබිය යුතු දෑ	1 600	1 800
මුදල් සහ මුදල් සමාන දෑ	400	500
මුළු වත්කම්	19 300	14 000
ප්‍රකාශිත සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනය	9 500	8 000
රඳවාගත් ඉපැයුම්	5 500	4 400
ඉඩම් සඳහා ණය	2 400	—
වෙළෙඳ ගෙවිය යුතු දෑ	1 750	1 600
ණය මත ගෙවිය යුතු පොලී	150	—
මුළු වගකීම් සහ හිමිකම්	19 300	14 000

අතිරේක තොරතුරු:

- (i) වර්ෂය තුළ දී පිරිවැය රු. 1 000 000 ක් වූ කාර්යාල උපකරණ රු. 300 000 ක අත්පිට මුදලට විකුණන ලදී. විකුණූ දිනයේ දී මෙම උපකරණවල ධාරණ වටිනාකම රු. 600 000 ක් විය.
- (ii) 2014.04.01 දින රු. 3 000 000 ක් වටිනා ඉඩමක් ණයට මිල දී ගන්නා ලදී. මෙම ණය මුදල රු. 600 000 බැගින් වූ සමාන වාරික 5 කින් ප්‍රවර්තන වර්ෂයේ සිට ගෙවිය යුතු වේ. තව ද මූලික ණය මුදල මත 5% ක වාර්ෂික පොලියක් ගෙවිය යුතු වේ.
- (iii) වර්ෂය තුළ අත්පත් කර ගත් අනෙකුත් සියලු දේපළ, පිරිසත සහ උපකරණ අත්පිට මුදලට මිල දී ගෙන ඇත.
- (iv) වර්ෂය තුළ දී රු. 400 000 ක අතුරු ලාභාංශයක් ගෙවා ඇත.

(v) වර්ෂය තුළ දී නිකුත් කළ සාමාන්‍ය කොටස්වල සංයුතිය පහත පරිදි වේ:

නිකුත්වූ වර්ගය	වටිනාකම (රු.'000)
හිමිකම් කොටස් නිකුත්වූ	1 000
රඳවාගත් ඉපැයුම් ප්‍රාග්ධනීක කරමින් නිකුත් කළ කොටස්	500
එකතුව	1 500

කොටස්කරුවන් විසින් සියලු හිමිකම් ලබා ගන්නා ලද අතර මුදල් නියමිත පරිදි ලැබිණි.

(vi) සමාගම බදු නිදහස් කාලයක් තුළ ක්‍රියාත්මක වේ.

අවශ්‍යවන්නේ:

- (1) LKAS 7 (මුදල් ප්‍රවාහ ප්‍රකාශනය) ප්‍රමිතයට අනුව 2015.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සීමිත සුමුදු පොදු සමාගමේ මුදල් ප්‍රවාහ ප්‍රකාශනය
- (2) කාර්යාල උපකරණ ඉවත් කිරීමේ ගිණුම

(මුළු බෙණු 15 යි)

7. (අ) සමාගමක් මුද්‍රණාලයක් ආරම්භ කිරීමට සැලසුම් කරමින් සිටී. මේ සඳහා අවශ්‍ය කරන මුද්‍රණ යන්ත්‍රය මිල දී ගැනීමට අදාළ මුදල් ප්‍රවාහ පහත දැක්වේ:

	රු. ' 000
ගැනුම් මිල	2 000
වැඩ බිම සකස් කිරීමේ වියදම්	200
සවිකිරීමේ ගාස්තු	300

යන්ත්‍රයේ අපේක්ෂිත සුන්බුන් අගය සහ එලදායි ජීව කාලය පිළිවෙළින් රු. 500 000 ක් සහ වසර 4 ක් වේ.

ව්‍යාපෘතිය ආරම්භයේ දී රු. 500 000 ක කාරක ප්‍රාග්ධනයක් අවශ්‍ය වන අතර එය ව්‍යාපෘතිය අවසානයේ දී නැවත ලබා ගත හැකි ය.

මුද්‍රණාලයෙන් අපේක්ෂිත ආදායම සහ මෙහෙයුම් වියදම් පහත පරිදි වේ:

	රු. ' 000			
වසර	1	2	3	4
ආදායම	3 500	4 500	6 000	7 500
මෙහෙයුම් වියදම් (ක්ෂය ද ඇතුළුව)	2 000	3 000	3 500	4 000

ව්‍යාපෘතියේ 10% ක අපේක්ෂිත ප්‍රතිලාභ අනුපාතය මත වට්ටම් සාධක (පළමු දශමස්ථානයට):

වසර	1	2	3	4
වට්ටම් සාධකය	0.9	0.8	0.7	0.6

අවශ්‍යවන්නේ:

ව්‍යාපෘතිය සම්බන්ධයෙන් පහත දැ:

- (1) අන්තර්ගත අයිතම වෙන වෙන ම දක්වමින් ආරම්භක මුළු මුදල් ගලා යෑම
- (2) වසර 1 සිට 4 දක්වා වාර්ෂික මුදල් ගලා ඒම් සහ මුදල් ගලා යෑම්
- (3) ශුද්ධ වර්තමාන අගය
- (4) ව්‍යාපෘතියේ ශුද්ධ වර්තමාන අගය මත පදනම් ව එහි යෝග්‍යතාව පිළිබඳ නිර්දේශය

(බෙණු 05 යි)

(ආ) රත්නරු ක්‍රීඩා සමාජයේ 2015.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ලැබීම් සහ ගෙවීම් ගිණුම පහත පරිදි විය:

ලැබීම් සහ ගෙවීම් ගිණුම (රු.'000)			
ශේෂය ඉ/ගෙ	80	ප්‍රේක්ෂකාගාරය නවීකරණය කිරීම	300
ක්‍රීඩා උපකරණ සඳහා පරිත්‍යාගය	500	වැටුප්:	
සාමාජික මුදල්	390	- ක්‍රීඩාංගන භාරකරු	360
ඇතුළත් වීමේ ගාස්තු	120	- කළමනාකරු	240
ක්‍රීඩා පිටිය කුලියට දීමේ ගාස්තු	660	කාර්යාල වියදම්	50
		ක්‍රීඩා පිටිය නඩත්තු කිරීම	150
		ක්‍රීඩා උපකරණ	500
		ශේෂය ප/ගෙ	150
	<u>1 750</u>		<u>1 750</u>

අතිරේක තොරතුරු:

(i) 2014.04.01 දිනට පැවති දේපළ, පිරිසත සහ උපකරණවලට පහත තොරතුරු අදාළ වේ:

	පිරිවැය (රු.'000)	සමුච්චිත ක්ෂය (රු.'000)	අපේක්ෂිත එලදායි ජීව කාලය (වසර)
ක්‍රීඩා පිටිය	2 000	—	—
ප්‍රේක්ෂකාගාරය	1 500	750	20
ක්‍රීඩා උපකරණ	500	300	5

[අවමාන පිටුව බලන්න.

- (ii) 2014.04.01 දින ප්‍රේක්ෂකාගාරය නවීකරණය කිරීම සම්පූර්ණ කරන ලද අතර එදින සිට එය භාවිතයට ගන්නා ලදී. මෙම වටිනාකම ප්‍රේක්ෂකාගාර ගිණුමේ මේ දක්වා හඳුනාගෙන නොමැත. තව ද මෙදින සිට ප්‍රේක්ෂකාගාරයේ ඉතිරි එලදායී ජීව කාලය වසර 15 ක් දක්වා වැඩි වී ඇත.
- (iii) 2014.04.01 දින ක්‍රීඩා උපකරණ මිල දී ගැනීම සඳහා මුදල් පරිත්‍යාගය ලද අතර මෙම අයිතම 2014.10.01 දින මිල දී ගන්නා ලදී. මෙම උපකරණවල අපේක්ෂිත එලදායී ජීව කාලය වසර 5 කි. පරිත්‍යාග ලද වසරේ සිට වසර 5 ක් තුළ ආදායමෙහි හඳුනා ගැනීම ක්‍රීඩා සමාජයේ ප්‍රතිපත්තිය වේ.
- (iv) සාමාජිකයකුගේ වාර්ෂික සාමාජික මුදල රු. 6 000 කි. 2014.04.01 දින ක්‍රීඩා සමාජයේ සාමාජිකයින් ගණන 40 ක් විය. මෙදින තවත් සාමාජිකයින් 10 දෙනෙකු බැඳුනු අතර ඔවුන් වසර දෙකක සාමාජික මුදල් එකවර ගෙවන ලදී. ප්‍රචරිත වර්ෂයේ ලද සාමාජික මුදල් තුළ 2013/2014 වර්ෂය සඳහා ලද රු. 30 000 ක් ද අත්තර්ගත වේ. 2015.03.31 දිනට ලැබිය යුතු සාමාජික මුදල් නොමැත.
- (v) එක් ක්‍රීඩා උත්සවයක් සඳහා රු. 300 000 ක් අයකරමින් ක්‍රීඩා පිටිය බාහිර පාර්ශ්වයන්ට කුලියට දෙනු ලැබේ. මෙම මුදලින් 60% ක් අත්තිකාරමක් ලෙස ක්‍රීඩා පිටිය වෙන් කරන අවස්ථාවේ දී ද, ඉතිරිය ක්‍රීඩා උත්සව දිනයේ දී ද ගෙවිය යුතුවේ. මෙම ක්‍රීඩා උත්සවවල විස්තර පහත පරිදි වේ.

උත්සව අංකය	උත්සවයේ අදියර	ප්‍රචරිත වර්ෂය තුළ මුදල් ලැබීම
1	2014.07.01 දින නිම කරන ලදී.	අත්තිකාරම ද ඇතුළුව මුළු මුදලම ලැබුණි.
2	2014.11.08 දින නිම කරන ලදී.	අත්තිකාරම පමණක් ලැබුණි.
3	2015 අප්‍රේල් මාසයේ පළමු සතියේ දී පැවැත්වේ.	2015 මාර්තු මාසය තුළ අත්තිකාරම ලැබුණි.

අවශ්‍යවන්නේ:

රත්නරු ක්‍රීඩා සමාජය සඳහා පහත දැ:

- (1) 2014.04.01 දිනට සම්ප්‍රවිචිත අරමුදල
- (2) 2015.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ආදායම් ප්‍රකාශනය
- (3) 2015.03.31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය

(ලකුණු 10 යි)
(මුළු ලකුණු 15 යි)
